

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, කොමිෂන් සභාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය කොමිෂන් සභාව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා කොමිෂන් සභාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

කොමිෂන් සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, කොමිෂන් සභාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් කොමිෂන් සභාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා කොමිෂන් සභාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ කොමිෂන් සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ කොමිෂන් සභාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, කොමිෂන් සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සහතිකපත් නිකුත් කිරීම වෙනුවෙන් 2024 දෙසැම්බර් 31 දිනට බාහිර ආයතන 06කින් කොමිෂන් සභාව වෙත ලැබිය යුතු ශේෂය රු.32,114,399ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණද එම ආයතනයන්ගෙන් ලද සනාථ කිරීම් අනුව 2024 දෙසැම්බර් 31 දිනට කොමිෂන් සභාව වෙත ගෙවිය යුතු ශේෂය රු.6,281,029ක් වූයෙන් ශේෂ අතර රු.25,833,370ක වෙනසක් පැවතුණි.	සමස්ථ කාලසීමාව තුළදීම අදාළ ආයතන විසින් කොමිෂන් සභාව වෙත 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ශේෂය දක්වා ඇත. මේ සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	බාහිර ආයතනයන්ගෙන් ලැබිය යුතු ශේෂය නිවැරදිව තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සහතිකපත් මුද්‍රණය කිරීම වෙනුවෙන් 2024 දෙසැම්බර් 31 දිනට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු රු.3,371,536ක ශේෂය ගිණුම්ගත කර නොතිබුණි.	2025 ජනවාරි 17 දින රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ඉන්වොයිස්පත් අනුව රු.7,404,771ක මුදලක් ගෙවීම් කර ඇති බව.	වර්ෂයට අදාළ සියළු ගනුදෙනු ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට පැවති පිරිවැය රු.1,263,544ක් වූ සහතිකපත් 5,000ක් හා ඇගයුම්කරුවන්ගේ උඩුකබා 6ක් අවසන් තොගය ලෙස ගිණුම්ගත කර නොතිබීම හේතුවෙන් වර්ෂ අවසාන තොගය හා අතිරික්තය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඉන්වෙන්ට්‍රි යටතේ සටහන් ගැලපීම සිදු කර ඇත. නැවත පරීක්ෂා කර බලා වෙනසක් තිබේ නම් නැවත නිවැරදි කිරීමට කටයුතු කරන බව.	අවසන් තොගය නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.

(ඇ)	2025 වර්ෂයේදී මිලදී ගැනීමට යෝජිත මුද්‍රණ යන්ත්‍රයක් සහ සර්වර් පද්ධතිය වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී අත්තිකාරම් ලබා දීමකින් තොරව හා ණයහිමියෙකු ඇති විමකින් තොරව 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ස්ථාවර වත්කම් අත්පත්කර ගැනීමේ අත්තිකාරම් හා ණයහිමියන් ලෙස රු.10,669,522ක් ගිණුම්ගතකර තිබීමෙන් සමාලෝචිත වර්ෂයේ ජංගම වත්කම් හා ජංගම වගකීම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	මෙම මිළගණන් යටතේ මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් අනුමැතිය ලැබී ඇති අතර, අදාළ ස්ථාවර වත්කම් (මුද්‍රණ යන්ත්‍රය හා සර්වර්) 2024 දෙසැම්බර් 31 දිනට කොමිෂන් සභාව වෙත ලැබී නොතිබුණ නමුත් 2024 වර්ෂයේ ගෙවිය යුතු වියදමක් බැවින් මෙලෙස ගිණුම්ගත කර ඇත.	මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අදාළ කාල පරිච්ඡේදයට අදාළ ගනුදෙනු පමණක් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
-----	---	---	--

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමණාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 නොවැම්බර් 16 දිනැති අංක PE/COP/POLI/ Circular දරන මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ චක්‍රලේඛය සමඟ නිකුත් කරන ලද අත්පොතෙහි 3.2(i) ඡේදය	භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීමකින් තොරව කොමිෂන් සභාවේ පාලක මණ්ඩලයේ අනුමැතිය මත පමණක් සමාලෝචිත වර්ෂය තුළදී දීමනා වර්ග 16ක් සඳහා එකතුව රු.42,340,686ක් කොමිෂන් සභාවේ නිලධාරීන් හා එම කාර්යයන් සඳහා ලියාපදිංචි බාහිර පුද්ගලයන් වෙත ගෙවා තිබුණි.	ආයතනයෙන් බැහැරව හෝ ආයතන වෙලාවෙන් පසුව ඉටුකරන කාර්යයන් වෙනුවෙන් මහාභාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගන්නා ලෙස දන්වා තිබුණි. ඒ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව.	භාණ්ඩාගාර අනුමැතියකින් තොරව කිසිදු දීමනාවක් ගෙවීමට කටයුතු නොකළ කළ යුතුය.
(ආ) 2016 පෙබරවාරි 26 දිනැති අංක MSDVT/SSDP/ 2016-1 දරන නිපුණතා අමාත්‍යාංශ ලේකම්ගේ චක්‍රලේඛය	2017 වර්ෂයේ සිට National Vocational Qualification 1 සිට 6 දක්වා පාඨමාලා පවත්වන සියලුම ආයතන විසින් තත්ත්ව කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම අනිවාර්ය වුවත් 2019 වර්ෂයෙන් පසු කිසිදු ආයතනයක් මේ අනුව කටයුතු කර නොතිබුණි. එහෙත් නියාමන ආයතනය ලෙස කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා රටේ පැවති තත්ත්වය හමුවේ රාජ්‍ය හා පෞද්ගලික දෙපාර්තමේන්තුවේ පුහුණු ආයතන ක්‍රමවත්ව පවත්වාගෙන නොගිය අතර 2024 වර්ෂය වන විට පුහුණු ආයතන කැඳවා නැවත තත්ත්ව කළමනාකරණ පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා වැඩසටහන් 2ක් පවත්වා ඒ සඳහා අයදුම් කරන ලෙස දන්වා ඇති බව.	පාඨමාලා පවත්නා සියළුම ආයතන විසින් තත්ත්ව කළමණාකරණ පද්ධතියක් ස්ථාපනය කර පවත්වා ගෙන යනු ලබන බව පරීක්ෂා කිරීමට කොමිෂම විසින් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.

(ඇ)	ආයතන සංග්‍රහයේ XLVIII වන පරිච්ඡේදයේ (විනය කාර්යය පටිපාටි පිළිබඳ රීති) 29.1 වගන්තිය	සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන විගණනයේදී දෛනිකව ආදායම් බැංකු ගත කිරීමට කොමිෂන් සභාවේ නිලධාරීන් කටයුතු නොකරන බව හා බැංකු සැසඳුම් පිළියෙල කිරීමේදී අත ඉතිරි මුදල් උපලබ්ධි නොවූ තැන්පත් ලෙස දක්වමින් කටයුතු කරන බව පෙන්වාදීම හේතුවෙන් මූලික විමර්ෂණ කටයුතු සිදුකර ඇතත් ඒ පිළිබඳ විධිමත් විමර්ෂණයක් විගණන දිනය වූ 2025 මැයි 23 දින දක්වා ආරම්භ කර නොතිබුණි.	මේ වන විට විධිමත් විධිමත් විනය විමර්ෂණ කටයුතු පරීක්ෂණය කඩිනම් පැවැත්වීමට විනය කිරීමට කටයුතු කළ පරීක්ෂණ නිලධාරී හා රැකවරණ නිලධාරී පත්කර කොමිෂන් සභා පාලක මණ්ඩලයේ අනුමැතියද ලබා ගෙන විධිමත් විනය පරීක්ෂණය 2025 ජූනි 06 දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව.
-----	--	--	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.65,563,312 අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.11,065,996 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.54,497,316 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට භාණ්ඩාගාර ප්‍රදානයන්ගේ වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

	විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	1990 අංක 20 දරන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභා පනතේ 2 පරිච්ඡේදයෙහි 11 වන වගන්තිය අනුව කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ මූලික අරමුණු වලින් එකක් වූ ජාතික වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැස්මක් සකස්කර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමේ කාර්යය කොමිෂන් සභාව පිහිටුවා වසර 32 ක් ගත වී තිබුණද සමාලෝචිත වර්ෂය අවසන් වනවිටත් ඉටුකර ගැනීමට අපොහොසත්වී තිබුණි.	ජාතික වෘත්තීය අධ්‍යාපන සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත 2024 අප්‍රේල් 29 දින ලිපියක් යවා ඇති අතර, එහිදී මෙම සංවර්ධන සැලැස්ම පිළිබඳව කාරුණික අවධානය යොමුකර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීම් සිදුකර ඇති බව.	ජාතික වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැස්ම සැකසීමේ කටයුතු කඩිනම් කිරීමට ක්‍රියා කළ යුතුය.
(ආ)	ඉහත පනතේ 14(1), 15(1) උප වගන්ති හා 10(3)(අ) වගන්ති අනුව කොමිෂන් සභාවේ ලියාපදිංචි වී තිබුණු ආයතන අතරින් ලියාපදිංචිය අවලංගු වී වසර 20 කට වැඩි ආයතන 18ක් ද වසර 05 ත් 20 ත් අතර කාලයක් ගතවී තිබුණු ආයතන	මේ වන විට බොහෝ කාලයක් ගත වී තිබේ ලියාපදිංචිය සඳහා ඉල්ලීම් නොකළ ආයතන පිළිබඳ තොරතුරු ලබා ගෙන ඒවා closed ආයතන ලෙස TVEC පද්ධතිය තුළ දැන්වීමට සලස්වා ඇති	පනතට අනුකූලව කටයුතු කිරීමට ඉහළ කළමනාකරණයේ අවධානය යොමු

	574 ක්ද ලියාපදිංචිය අලුත්කර ගැනීම සඳහා ඉල්ලීමකර නොතිබුණි. තවද 2018 සිට 2023 වර්ෂය දක්වා ආයතන 55ක් ලියාපදිංචිය අලුත්කර ගැනීම සඳහා ඉල්ලීමකර තිබුණද විගණිත දිනය වන 2025 මැයි 22 වන විට ද එම ආයතනවල ලියාපදිංචිය අලුත්කර නොතිබුණි.	බව.	කළ යුතුය.
(ඇ)	2023 සැප්තැම්බර් 01 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ අනු කාරක සභාව විසින් ලබාදී තිබූ නිර්දේශයන් වන කොමිෂන් සභා පනතෙහි දක්වා ඇති විධිවිධාන අනුගමනය නොකරන වෘත්තීය පුහුණු ආයතන සම්බන්ධයෙන් පනතෙහි v කොටසෙහි දක්වා තිබූ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය වන පරිදි නියෝග ලබා ගත යුතු අධිකරණය නිශ්චිතව දැක්වෙන පරිදි පනත සංශෝධනය කිරීමේ කාර්යය මෙම වාර්තාවේ දිනය දක්වාම අවසන් කිරීමට අපොහොසත්වී තිබුණි.	තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පනත වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පත, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට (National Education Policy Framework - NEPE) අනුගත වන පරිදි සංශෝධනය කර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත 2023 දෙසැම්බර් 28 දින ඉදිරිපත් කර ඇති බව.	පනතේ සංශෝධනයන් සිදුකිරීම කඩිනම් කර ගැනීමට කටයුතු කළ යුතුය.
		ඒ අනුව, නව රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ සලකා බලා සංශෝධනයන් සිදුකිරීම සඳහා අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුව සකසන ලද කෙටුම්පත 2025 අප්‍රේල් 29 දින ඉදිරි කටයුතු සඳහා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද බව.	
(ඈ)	කොමිෂන් සභාවේ සැලසුම් හා සංවර්ධන අංශය විසින් බස්නාහිර පළාත සඳහා වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැස්මක් සකස් කිරීම 2013 වර්ෂයේදී ආරම්භ කර තිබුණද 2024 වර්ෂය අවසන් වන විටද මෙම කාර්යය අවසන් කිරීමට නොහැකි වී තිබුණි.	වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සැලැස්ම අවසන් කිරීමට පෙර, බස්නාහිර පළාත් සභාවේ නියෝජිතයින් හා විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වා, 2024 නොවැම්බර් 26 වැනි දින බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පළාතේ විවිධ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද වැඩමුළුවෙන් පසු වාර්තාව ආණ්ඩුකාරවරයා විසින් නිල වශයෙන් වලංගු කරන ලද බව.	පුහුණු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම ඉහළ කළමනාකරණය විසින් සිදුකළ යුතුය.